

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

ඇස්ට්‍රාසෙනිකා කොවිඩ්-19 එන්නත් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සැපයීම පිළිබඳ මාධ්‍ය විමසීම්වලට
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයාගේ ප්‍රතිචාරය

මා ඔබගේ අවධානය 2021 අප්‍රේල් 2 වන දින ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා විසින් නව දිල්ලියේදී ලබා දුන් ප්‍රකාශය වෙත යොමු කිරීමට කැමතියි. ඔහු ඉතා පැහැදිලිව පැවසුවේ ඉන්දීය රජය කොවිඩ්-19 එන්නත් මත කිසිදු අපනයන තහනමක් පනවා නොමැති බවයි. ඇත්ත වශයෙන්ම, පසුගිය සතියේදීත් ලොව විවිධ කලාපයන්හි පිහිටි රටවල් රැසකට එන්නත් සැපයීම සිදු කෙරුණා.

ද්විපාර්ශ්වික පරිත්‍යාග ලෙස, කොවැක්ස් (COVAX) පහසුකම යටතේ සහ වාණිජ ඇණවුම් මත ඉන්දියාව විසින් කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 64කට අධික සංඛ්‍යාවක් සපයා ඇති රටවල් 80 අතර ශ්‍රී ලංකාව ද සිටියි. මෙම වාණිජ ඇණවුම් බොහෝමයක් සිදු කර ඇත්තේ පසුගිය වසරේදීයි. වෙනත් කිසිදු රටක් තම රටේ ජනතාව එන්නත් කරන අතරම මෙවන් විශාල ප්‍රමාණයකින් කොවිඩ් 19 එන්නත් ලොව අනෙක් රටවලට සපයා නැහැ.

නිසි අනුමැතිය ලද ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් 19 එන්නත් ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙස මෙම වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබුණු අතර ඒ අනුව සැලසුම් කළ දිනයන්ට පෙර එන්නත්කරණ වැඩසටහන ඇරඹීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු සහ අසල්වාසියකු වශයෙන් ඉන්දියාව තම රට තුළ කොවිඩ් 19 එන්නත්කරණය අරඹා දින කිහිපයකින්ම ශ්‍රී ලංකාවේ ජනතාවට ද ඉන්දියාවේ ශක්‍යතාවයෙන් ප්‍රතිලාභ හිමිවන බවට සහතික වුණා.

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 1.25කට අධික ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට සපයා තිබෙනවා. ඉන්දියාවේ කොවිඩ් 19 එන්නත් නිෂ්පාදනය දේශීය අවශ්‍යතාවය සහ ගෝලීය ඉල්ලුම සපුරාලීම සඳහා ඉහළ නැංවෙමින් තිබෙනවා.

වැක්සින් මෙම ත්‍රී වැඩසටහන යටතේ කොවිඩ් 19 එන්නත් සැපයීම තුළින් පෙන්නුම් කරන්නේ, ලොවම පිළිගත් ඉන්දියාවේ එන්නත් නිෂ්පාදන ධාරිතාවයන් ගෝලීය සුබසිද්ධිය උදෙසා කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් වැදීමට යොදා ගැනීමට ඉන්දියාව දක්වන දැඩි කැපවීම යි.

කොළඹ
2021 අප්‍රේල් 4